

1. මූල්‍ය ප්‍රකාශන

1.1 විශාලනය කළ මතය

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ (“සංගමය”) 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධන) පනතේ 9 වන වගන්තියෙන් සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 21 (අ) වගන්තියේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයවේ යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සභාය මා ලබා ගන්නා ලදී.

සංගමයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කරනු ලබන කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.2 විශාලනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මම මතයක් ප්‍රකාශ නොකරමි.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, ආදායම් ප්‍රකාශනයේ, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ, සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ, ඇතුළත් ප්‍රමාණාත්මක අයිතම විකල්ප ක්‍රම මගින් තහවුරු කිරීමට හෝ සත්‍යාපනය කිරීමට මට නොහැකි විය.

මේ හේතුවෙන්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සැකසෙන වටිනාකම් හෝ අයිතමයන්වල වාර්තාගත හෝ වාර්තා නොකළ වටිනාකම් හෝ ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් ගැලපීමක් කිරීමට අවශ්‍ය දැයි මට නිශ්චය කිරීමට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය දරන පාර්ශවයන්ගේ වගකීම

මූල්‍ය ප්‍රකාශන සුළු හා මාධ්‍ය පරිමාණ ආයතන සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සංගමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනයට සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව සංගමයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණනය කිරීම හා විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුවද, මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කරනු ලබන කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශ
(අ) මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකයේ පරිපාලනය සහ නඩත්තුව සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සංගමය අතර එළඹ ගත් අවබෝධතා ගිවිසුමේ තුන්වන කොන්දේසියට අනුව, සමාලෝචිත වර්ෂය අවසානයේ රුපියල් 700,000ක් වූ මාසික ගාස්තු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය. කෙසේ වෙතත්, එය මූල්‍ය ප්‍රකාශනවල වගකීම් ලෙස හඳුනාගෙන නොතිබුණි.	විගණන නිරීක්ෂණය සමග සංගමය එකඟ වී ඇත.	සමාලෝචිත වර්ෂයට අදාළ සියලු වගකීම් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන සකස් කළ යුතු අතර, අවැසි සංශෝධන සහිතව ගිවිසුම දීර්ඝ කළ යුතුය.
මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකයේ පරිපාලනය, නඩත්තුව සහ මූල්‍ය කළමනාකරණය 2024 පෙබරවාරි 28 දිනෙන් කල් ඉකුත් වී තිබුණද, අවශ්‍ය සංශෝධන සහිතව ගිවිසුම දීර්ඝ කිරීමට හෝ දෙපාර්ශවයම එකඟ වූ පරිදි පියවර ගැනීමට කටයුතු කර නොතිබුණි.		
(ආ) විගණනය මගින් කරන ලද ගණනයට අනුව, 2023 මාර්තු 10 සිට 2024 ජුනි 30 දක්වා මාතර පිහිනුම් තටාකයෙන් රැස් කරන ලද ආදායම රු. 4,230,690ක් විය. කෙසේ නමුත්, එය ලැබී නොතිබුන අතර ගිණුම්ගත කර ද නොතිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්,	විගණන නිරීක්ෂණය සමග සංගමය එකඟ වී ඇත.	සමාලෝචිත වර්ෂයට අදාළ සියලු ආදායම් හා වියදම් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන සකස් කළ යුතුය.

සමාලෝචිත වර්ෂය සඳහා රු.
2,549,690ක ආදායම එම ප්‍රමාණයෙන්
අඩුවෙන් දක්වා තිබුණි.

1.5.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂයය	මුදල (රු.)	සාක්ෂි නොමැතිවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රවාහන වියදම්	2,011,160	විධායක කමිටුවේ අනුමැතිය, රු.644,000ක් සඳහා ගෙවීම් වවුචරය සහ රු. 2,720,557ක් සඳහා උපකාරක ලියකියවිලි	විගණන නිරීක්ෂණය සමග සංගමය එකඟ වී ඇත.	සංගමය විසින් අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු අතර වවුචර් සහ අධාරක ලේඛන විගණනයට ඉදිරිපත් කළ යුතුය.
පිහිනුම් තටාකයේ පරිපාලන වියදම් – කොට්ටිල, මාතර	1,267,197			

1.6 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 ඔක්තෝබර් 27 දිනැති අංක 1990/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් පල කරන ලද 2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග.			
(අ) II කොටසේ ඡේද අංක 3 (i) (ii)	වර්තමාන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ මට්ටම ඇතුළුව ඉදිරි වසර දහය සඳහා වූ සංයුක්ත සැලැස්ම, කාල සීමාව තුළ අපේක්ෂිත ඉලක්කය සහ කාර්ය සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා වන උපාය මාර්ග අනුමැතිය සඳහා ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.	විගණන නිරීක්ෂණය සමග සංගමය එකඟ වී ඇත.	ක්‍රීඩා නියෝගවලට අනුකූලව සංගමය කටයුතු කළ යුතුය.

(ආ) III කොටසේ ඉදිරි වර්ෂය සඳහා වාර්ෂික විගණන නිරීක්ෂණය ක්‍රීඩා නියෝගවලට ඡේද අංක 7 ක්‍රියාකාරී සැලැස්ම සමග සංගමය එකඟ වී අනුකූලව සංගමය කටයුතු (xii) ප්‍රවර්තන වර්ෂය අවසන් වී ඇත. කළ යුතුය. වීමට මාස තුනකට පෙර ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂය සඳහා සංගමයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 5,158,711ක අතිරික්තයක් වූ අතර එයට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 4,702,926 ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලයේ රු. 455,785ක වර්ධනයක් නිරීක්ෂණය විය. පෙර වසරට සාපේක්ෂව මෙහෙයුම් ආදායම රු. 13,857,060 කින් වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.

3. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

3.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා පුරෝකථනය කළ ආදායම් සහ වියදම් ඇතුළත් වාර්ෂික අයවැය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	විගණන නිරීක්ෂණය සමග සංගමය එකඟ වී ඇත.	සමාලෝචිත වර්ෂය සඳහා පුරෝකථනය කරන ලද ආදායම් සහ වියදම් ඇතුළත් වාර්ෂික අයවැය ඉදිරිපත් කළ යුතුය.